


කිරින්ද- පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාව

මාතර දිස්ත්‍රික්කය



1 මූල්‍ය ප්‍රකාශන

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2017 අප්‍රේල් 04 දිනද, ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2016 අප්‍රේල් 11 දින (සංශෝධිත) විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2017 අගෝස්තු 31 දින සභාවේ ලේකම්වරයාට යවා ඇත.

1.2 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2016 දෙසැම්බර් 31 දිනට කිරින්ද- පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු විගණනයේදී නිරීක්ෂණය විය.

- (අ) ස්ථාවර වත්කම්වල අගයන් රු.132,630 ක් සහ කර්මාන්ත ණයගැති හා ණයහිමි ශේෂ රු.676,224 ක් සහ අත්තිකාරම් ගිණුම් ශේෂය රු.32,964 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වුණි.
- (ආ) ලැබිය යුතු රු.261,975 ක වාහන කුලී ආදායම් සහ රු. 25,724 ක් වූ දේපළ ණය පොලී ආදායම් ගිණුම්ගතකර නොතිබුණි.
- (ඇ) ගිණුම් අතර මුදල් මාරු කිරීම් නිවැරදි නොකිරීම නිසා, රු.1,423,450 ක මුදල් මාරු ශේෂයක් මූල්‍ය ප්‍රකාශනවල දැක්වුණි.

- (ඇ) සමාලෝචිත වර්ෂය තුළ රු.702,440 ක ස්ථාවර වත්කම් ප්‍රාග්ධනිත කර නොතිබුණි.
- (ඉ) කොම්පෝස්ට් අංගනය ඉදිකිරීමට අදාළ කර්මාන්ත ණයහිමි ප්‍රතිපාදනය රු.399,524 ක් වැඩියෙන් මූල්‍ය ප්‍රකාශනවල දැක්වුණි.

1.3.2 නොසැසඳූ පාලන ගිණුම

මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් එකතුව රු. 21,300,857 ක් වූ ගිණුම් 15 කට අදාළ ශේෂ හා ඊට අදාළ උපයෝගී ලේඛන/උපලේඛනවල දැක්වෙන ශේෂ අතර, එකතුව රු.5,579,473 ක අසමානතා නිරීක්ෂණය විය.

1.3.3 ලැබියයුතු හා ගෙවියයුතු ගිණුම්

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (අ) සමාලෝචිත වර්ෂයේ අවසානයට එකතුව රු.7,637,064 ක් වූ කර්මාන්ත ණයගැති ශේෂය තුළ වර්ෂ 03 ක කාලයක් ඉක්මවූ රු.5,140,028 ක ශේෂ 12 ක් ඇතුළත් වී තිබුණි.
- (ආ) එකතුව රු.324,465 ක් වූ කමුරුපිටිය ප්‍රාදේශීය සභාවේ ණය ගිණුම අවුරුදු 10 ක කාලයක් තිස්සේ නිරවුල් කිරීමට පියවර ගෙන නොතිබුණි.
- (ඇ) මුද්දර බදු, එකතුකළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු ශේෂවල එකතුව රු.971,279 ක් වූ නමුත්, මෙම ශේෂ නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීද කටයුතු කර නොතිබුණි.

1.3.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

එකතුව රු. 40,987,218 ක් වූ ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් හිමිකම් ඔප්පු සහ පවරා ගැනීමේ ලේඛන සහ 2006 වර්ෂයේ සිට ඉදිරියට ගෙන එන යන්ත්‍ර උපකරණ, ලී බඩු හා සවිකිරීම් ශේෂයට අදාළ උපලේඛන, රු.1,469,306 ක් වූ සේවක ණය සම්බන්ධයෙන් විධිමත් හා යාවත්කාලීන ණය ලේඛනය යනාදී සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා එම ගනුදෙනු විගණනයේදී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

1.3.5 ප්‍රමාණවත් අධිකාරී බලයකින් තහවුරු නොවූ ගනුදෙනු

කොළඹ පිහිටි ඉඩම් ලියාපදිංචි කාර්යාලවලින් මුද්දර ගාස්තු ආදායම පිළිබඳ විස්තර ලබා ගැනීම වෙනුවෙන් 1984 නොවැම්බර් 24 දිනැති අංක 1984/19 දරන චක්‍රලේඛයේ 8.1 වගන්තිය වරදවා අර්ථකථනය කර සභාවේ නිලධාරීන් දෙදෙනෙකුට රු.29,655 ක දිරි දීමනා ගෙවා තිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම රු.3,729,662 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදමට වඩා වැඩිවූ ආදායම රු.1,528,678 ක් විය. ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.2,200,984 ක වර්ධනයක් පෙන්නුම් කෙරිණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (අ) සමාලෝචිත වර්ෂයේ මුළු පුනරාවර්තන ආදායමින් සියයට 88 ක් ඉක්ම වූ මුළු පුනරාවර්තන වියදම් පැවතිණි.
- (ආ) සෑම වර්ෂයකම පුනරාවර්තන වියදම් අඛණ්ඩව වැඩිවන වේගයකින් වර්ධනය වී ඇතත්, එම තත්ත්වය පාලනය කර ගැනීම කෙරෙහි සභාවේ අවධානය යොමු වී නොතිබුණි.
- (ඇ) සභාවේ ස්වයං උත්පාදිත ආදායම් ඉක්මවා සමාලෝචිත වර්ෂයේදී මෙන්ම ඉකුත් වර්ෂ දෙකෙහිද සැලකිය යුතු අගයන්ගෙන් පුනරාවර්තන වියදම් වැඩිවී ඇති බව නිරීක්ෂණය විය.
- (ඈ) ආදායම් ආධාර නොලැබෙන්නට, ස්වයං උත්පාදිත ආදායම් මගින් පුනරාවර්තන වියදම් ආවරණය කර ගැනීමට කිසිදු ආකාරයකින් නොහැකි තත්ත්වයක් පෙන්නුම් කෙරුණි.

2.3 කාරක ප්‍රාග්ධන කළමනාකරණය

සමාලෝචිත වර්ෂයේ ණයගැති ශේෂය තුළ වසර 03 ක කාලයක් ඉක්මවා අයනොවී පවතින රු.5,140,028 ක ශේෂ 12 ක් පැවතීමෙන් ජංගම හා ක්ෂණික අනුපාතයන් ප්‍රකාරවම ද්‍රවශීලතා තත්ත්වයක් නොපවතින බව විගණනයේදී නිරීක්ෂණය විය.

2.4 ආදායම් පරිපාලනය

2.4.1 වරිපනම් හා බදු

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

(අ) වරිපනම්

ආරම්භක හිඟය රු.659,511 ක් වූ අතර, රු.449,961 ක්වූ බිල්කිරීම් සමග රු.1,109,472 ක් අයවිය යුතුව තිබුණි. මුළු අයවීම් රු.491,994 ක් වීම නිසා වර්ෂය අවසානයට රු.617,478 ක් තරම් ඉහළ හිඟ ශේෂයක් පැවතුණි.

(ආ) අක්කර බදු

ආරම්භක හිඟය රු.129,968 ක් වූ අතර, වර්ෂයේ බිල් කිරීම් රු.12,482 ක් විය. වර්ෂය තුළ මුළු අයවීම් රු.11,724 ක් වූයෙන්, වර්ෂය අවසානයට රු.130,726 ක් හිඟව පැවතුණි.

2.4.2 බදු කුලී

ආරම්භක හිඟය රු.276,468 ක් වූ අතර, රු.1,324,319 ක් වූ බිල්කිරීම් සමග රු.1,600,787 ක් අයවිය යුතුව තිබුණි. මුළු අයවීම් රු.1,350,444 ක් වූයෙන්, වර්ෂය අවසානයට රු.250,343 ක් හිඟව පැවතුණි.

2.4.3 මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂය අවසානයට මුද්දර ගාස්තු වෙනුවෙන් රු. 8,271,640 ක් අයවිය යුතුව තිබුණි.

03. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

ද්විතීයික තනතුරුවල පැවති පුරප්පාඩු 02 ක් පිරවීමට මෙන්ම, 17 ක් වූ අතිරික්ත සේවක සංඛ්‍යාව විධිමත් කර ගැනීමටත් කටයුතු කර නොතිබුණි.

3.2 නිෂ්ක්‍රීය හා උණ උපයෝජන වත්කම්

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

(අ) සභාව සතු පර්චස් 115.8 ක් වූ ඉඩම් කැබලි 09 ක් නිෂ්ක්‍රීයව පැවති අතර, අක්කර 02 රූඩ් 03 පර්චස් 19.3 කින් යුත් ඉඩම් කැබලි 21 ක මායිම් ලකුණු කර ආරක්ෂා කර ගැනීමටත් පියවර ගෙන නොතිබුණි.

(ආ) මෝටර් රථ හා කරත්ත

පිරිවැය රු.1,399,400 ක් වූ වාහන 03 ක් නිෂ්ක්‍රීයව පැවති නමුත්, ඒවා අළුත්වැඩියා කර ධාවනයට යොදවා ගැනීමට හෝ එසේ නොහැකි නම් අපහරණය කිරීමට හෝ කටයුතු කර නොතිබුණි.

3.3 කොන්ත්‍රාත් පරිපාලනය

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

(අ) සභාව විසින් සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනය අනුව විවිධ ප්‍රතිපාදන යටතේ රු.57,800,000 ක් වූ වැඩ යෝජනා 44 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද, වර්ෂය තුළ ඉන් කිසිදු වැඩ යෝජනාවක් ක්‍රියාත්මක කර නොතිබුණි.

(ආ) සභාව විසින් අයවැය ලේඛනය යටතේ ප්‍රතිපාදන සලසා ගෙන නොතිබුණු රු.5,397,692 ක් වූ කර්මාන්ත 07 ක් විවිධ ප්‍රතිපාදන යටතේ ඉටුකර තිබුණි.

3.4 සහ අපද්‍රව්‍ය කළමනාකරණය

සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් සභාව විසින් 2012 වර්ෂයේ සිට 2016 වර්ෂය අවසානය දක්වා රු.12,086,370 ක් වියදම් දරා තිබුණි. ඊට අමතරව කොම්පෝස්ට් අංගනය ඉදි කිරීම සඳහා රු.1,327,139 ක වියදම් දරා තිබුණි. වර්ෂය තුළ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රු.2,933,442 ක වියදම් දරා තිබුණද, ඉන් උපයාගෙන තිබුණු ආදායම රු.133,202 ක් විය.

04. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

4.1 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැය ලේඛනයේ ඇතුළත් අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය. වියදම් විෂයයන් 06 ක එකතුව රු.376,152 ක් වූ ඉතිරිවීම්ද, ආදායම් විෂයයන් 02 ක ලභාකර නොගත් ඉලක්කයන්ගේ එකතුව රු.1,913,111 ක්ද පැවතිව තිබුණි.

4.2 අභ්‍යන්තර විගණනය

ශ්‍රී ලංකා රජයේ මුදල් රෙගුලාසි 133 හා 134 හි දැක්වෙන විධිවිධානයන් සහ දකුණු පළාත් පාලන කොමසාරිස්ගේ 2014 පෙබරවාරි 24 දිනැති අංක දපපා/යහ/01/න.ව.ලේ. දරන චක්‍රලේඛය ප්‍රකාර ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි. සභාව විසින් පත් කර තිබූ අභ්‍යන්තර විගණන නිලධාරියාට සමාලෝචිත වර්ෂයේදී රු.347,096 ක වැටුප් හා දීමනා ගෙවා තිබුණි.

4.3 විගණන හා කළමනාකරණ කමිටු ක්‍රියාත්මක කිරීම

2009 ජුනි 09 දිනැති අංක ඩීඑම්පී/2009 (i) දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටුව පිහිටුවීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

4.4 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම

2016 දෙසැම්බර් 31 දිනට සිදුකල භාණ්ඩ සමීක්ෂණයේ වාර්තාව අනුව, වර්ග 20 කට අයත් ඉන්වෙන්ට්‍රි උපකරණවල ඒකක 104 ක උණතාවයක් අනාවරණය වී තිබුණු නමුත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

5. පද්ධති හා පාලනය

පහත දැක්වෙන පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි සභාවේ විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) ස්ථාවර වත්කම්
- (ඇ) ආදායම් පාලනය
- (ඈ) අයවැය පාලනය

